

තනතුරු ඇබැරිතු

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය විදුලි කාර්මික ශිල්පී-III ශ්‍රේණිය (පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව - 01)

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පුරප්පාඩු වී පවතින විදුලි කාර්මික ශිල්පී-III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා අදාළ සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

1. අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද :

- I. අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක්(02) සහිතව විෂයයන් 06 ක් සමත්ව තිබීම.
- II. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කාර්මික/ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතාවයන් හි (N.V.Q.) සිව්වැනි (04) මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබිය යුතුය.
- III. පිළිගත් ආයතනයක විදුලි කාර්මික ශිල්පියෙකු වශයෙන් මාස 06 කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

2. වැටුප් පරිමාණය :

රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 03/2016 අනුව,

රු. 25,790/- 10 x 270-10 x 300- 10 x 330-12 x 350- 38,990/- (මෙම වැටුප් පරිමාණය 2020.01.01 දින සිට ක්‍රියාත්මක වේ.)

2018 වසරට නියමිත වැටුප	-	මූලික වැටුප	-	රු. 20,462/-
		ගැලපුම් දීමනාව	-	රු. 4,629/-

මෙයට අමතරව රජයේ අනුමත අනෙකුත් දීමනාවන්ද ගෙවනු ලැබේ.

3. පොදු කොන්දේසි:

- I. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය. දැනටමත් රජයේ, පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක සිටින අය හට මෙම උපරිම වයස් සීමාව අදාළ නොවේ.
- II. සෑම අපේක්ෂකයෙකුම තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
- III. සේවා කොන්දේසි - මෙම තනතුර ස්ථිරය. තනතුරට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිලිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයට නිලධාරීන් යටත් විය යුතු වේ. අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටියට අනුව සේවා කොන්දේසි තීරණය කරනු ලැබේ.
- IV. බඳවා ගැනීමේ ක්‍රමය - සම්මුඛ පරීක්ෂණයකට කැඳවා සුදුසුකම් සියල්ල පරීක්ෂා කරනු ලබන අතර, තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කාර්ය සාධනය මත පදනම් වනු ඇත.
- V. සුදුසුකම් පරීක්ෂා කර බඳවා ගත් පසු අවම වශයෙන් වසර 05ක් අනිවාර්යයෙන් සේවය කළ යුතුය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මගින් එවිය යුතු අතර, මේ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අදාළ අධ්‍යාපන සහතික හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් සමඟ ලේකම්, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 330, යුනියන් පෙදෙස, කොළඹ 02 යන ලිපිනයට 2018.11.09 දින ප.ව 3.00 හෝ ඊට පෙර ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල්ලුම් කරනු ලබන තනතුර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවර සඳහන් කළ යුතුය.

එච්.ටී.කමල් පත්මසිරි

ලේකම්

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය

2018.10.26